

අලියාන්ස් ලංකා

පැමිණිලි විහාග කිරීමේ ක්‍රියා පරිපාලනය

1. ହୃଦୀନ୍ତିମ

අලියාන්ස් ලංකා ලෙස හැදින්වෙන අලියාන්ස් ලයිං ඉන්ඡ්වරන්ස් ලංකා ලිමිටඩ් (ප්‍රවිත රක්ෂණ) සහ අලියාන්ස් ඉන්ඡ්වරන්ස් ලංකා ලිමිටඩ් (සාමාන්‍ය රක්ෂණ) හි පැමිණිලි ව්‍යාග කිරීමේ ක්‍රියාවලිය මෙම ලේඛනය මගින් විස්තර කෙරේ.

සමාගම විසින් පාරිභෝගික පැමිණිලි කළමනාකරණය කරනු ලබන ආකාරය පිළිබඳව අලියාත්ස් හි පාරිභෝගික හවතුන් සහ පාර්ශවකරුවන් වෙත ප්‍රයෝගනාවත් වන්නා වූ මාර්ගෝපදේශය ලබා දීම උදෙසා මෙම ක්‍රියා පරිපාලිය නිරමාණය කර ඇත. පාරිභෝගික පැමිණිලි විභාග කිරීම සහ ඔවුන්ගේ ප්‍රතිච්චයන් උදෙසා සාධාරණ සහ අපක්ෂපාතී පාලනයක් සහිතව කටයුතු කිරීමට සමාගම කැප වී සිටිය.

2. ପରମାର୍ଥିଯ

පැමිණිලි කළමනාකරණ පරිපාලය හඳුන්වා දීමේ පරමාර්ථය වන්නේ සමාගම වෙත ලැබෙන පැමිණිලි කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සහ එම කටයුතු පාලනය, වේගවත්, සමාන, සාධාරණ සැලකීම යන අංශයන් සහිතව පවත්වාගෙන යාමය.

මෙම කියා පරිපාටිය අලියාන්ස් සමුහයේ මාර්ගෝපදේශයන්, හා ශ්‍රීලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් ඉදිරිපත් කර ඇති රක්ෂණ සහ තැයැවිකරුවන් විසින් පැමිණු ව්‍යාග කිරීමේ මාර්ගෝපදේශයන් සහ සමාගමේ විකුණුම් අනුකූලතා සම්මතයන්ට අනුගතව ඇති.

මෙම ක්‍රියා පරිපාලනය අලියාන්ස් ලංකාති සියලුම සේවා නියුත්තිකයන්ට සහ නියෝතිතයන්ට අදාළ වේ.

3. ଅର୍ପ ଦେକ୍ଖିଲା

a. සමාගම : අලියාන්ස් ඉන්ඩුවරන්ස් ලංකා ලිමිටඩ් සහ අලියාන්ස් ලයිං ඉන්ඩුවරන්ස් ලංකා ලිමිටඩ් (පොදවේ අලියාන්ස් ලංකා ලෙස භාජන්වයි.)

b. පැමිණිල්ල : සමාගම විසින් සපයනු ලැබූ සේවාව සම්බන්ධයෙන් වන අසතුවාදයක බව සමාගම වෙත ප්‍රකාශනය කිරීම සහ / හෝ වංචාවන්, පාරිභෝගික හටතුන් වෙතින් වාරිකයන් අයුතු ලෙස අත් කර ගැනීම්, වන්දි හිමිකම් පිළිබඳ මත තේර්යන්, විෂමාවාරයන් සහ ප්‍රතිලාභයන්, බැහැර කිරීම් හා වාරික මූදලේ අයය හෝ දත්ත රහස්‍යතාවය, තොරතුරු ආරක්ෂක සහ ශ්‍රීලංකාවේ සමාගම කුල ව්‍යාපාර මෙහෙයුම්වලට ඇඟාල කරුණු නියෝජනය කරමින් පාරිභෝගික හටතුන් නොමග යැවීම.

උ. පැමිණිලිකරු / පැමිණිලිකාරිය : සමාගම වෙත පැමිණිලි කරන පුද්ගලයා / ආයතනය යනුවෙන් භැඳින්වේ.

d. සේවා නියක්තිකයා : අලියාන්ස් ඉන්ඩුවරන්ස් ලංකා ලිමිටඩ් සහ අලියාන්ස් ලයිං ඉන්ඩුවරන්ස් ලංකා ලිමිටඩ් හි සියලුම සේවා නියක්තිකයන්.

4. පැමිණිලි වර්ගයන්

- පාරිභෝගික හවතුන් වෙතින් වාරික මුදල් අයුතු ලෙස අත් කර ගැනීම, වාරික වංචා කිරීම, විෂමාවාරයන්, අවකල්තියාවන්, පද්ධතින් උල්ලංසනය / අතිකුමණය කිරීම හා, ප්‍රතිලාභයන්, බැහැර කිරීම හා වාරික මුදලේ අගය, දත්ත රහස්‍යතා උල්ලංසනය කිරීම, තොරතුරු ආරක්ෂක සහ ශ්‍රී ලංකාවේ සමාගම තුළ ව්‍යාපාර මෙහෙයුම්වලට අදාළ ඕනෑම කාර්යයක් නියෝජනය කරමින් පාරිභෝගික හවතුන් තොමග යැවීම.
- සේවාවන්ට අදාළ පැමිණිලි - යෝජනා පත්‍ර, රක්ෂණ ඔප්පු නිකුත් කිරීම, රක්ෂණ ඔප්පු සේවා, වන්දි හිමිකම් සේවාවන්, වාරික එකතු කිරීම, ගාබා කාර්යාල සේවාවන්, විකුණුම් නියෝජනවරුන් / නියෝජිතවරියන්ගේ සේවය යනාදිය.
- පුද්ගල දත්ත රහස්‍යතා හා සම්බන්ධ හෝ අදාළ වන පැමිණිලි

5. පැමිණිලි වර්ගීකරණය

- අලෙවී සහ විකුණුම් - Sales and Marketing
- ප්‍රාරක්ෂණ - Underwriting
- වන්දි හිමිකම් - Claims
- රක්ෂණ ඔප්පු සේවා - Policy services
- වාරික මුදල් - Premiums
- සේවා - Services
- දත්ත රහස්‍යතා - Data privacy
- තොරතුරු ආරක්ෂක - Data Security
- වෙනත් - Others

6. පැමිණිලි යොමු කිරීම

අවමය පහත දැක්වෙන ක්‍රමවේදයන් තුළින් පැමිණිලි යොමු කිරීම සඳහා පහසුකම් සලසා ඇත.

a. වාචිකව

- දුරකථන මාර්ගයෙන්
- ගාබා කාර්යාලයකට හෝ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත පිවිසීමෙන්

b. ලිඛිතව

- විදුත් තැපැල් පණිවුඩ් මගින් / වෙබ් අඩවිය මගින්.
- ගැක්ස් පණිවුඩ් මගින්.
- ලිපි මගින්.
- සමාජ මාධ්‍ය පළ කිරීම තුළින්.
- පණිවුඩ් මගින්.
- වෙනත් ඕනෑම සන්නිවේදන මාධ්‍යයක් තුළින්.

සටහන් : සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන හාඡාවන් හාවිතා කර පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. පැමිණිල්ල ඉදිරිපත් කරන හාඡාව හාවිතා කර පැමිණිල්ල ඉදිරිපත් කරන පාර්ශවය සමග

සන්නිවේදන කටයුතු සිදු කළ යුතුය. සූපැහැදිලි සරල බසක් උපයෝගී කර ගනිමින් පැමිණිල්ල ඉදිරිපත් කරන පාර්ශවය සමඟ සන්නිවේදනය කළ යුතුය.

7. පැමිණිලි ලැබීමේ විධිතමයන්

1. සංජු පාරිභෝගික පැමිණිලි -

- (i) ප්‍රධාන කාර්යාලය වෙත හෝ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය
- (ii) ගාබා කාර්යාල මට්ටමින්
- (iii) තැයැවිකරුවන් / නියෝජිතවරුන් / නියෝජිතවරියන්ගේ මට්ටමින්
- (iv) ඉහත දක්වා ඇති ඕනෑම ආකාරයකට

2. ආයතනික අනාවරණයන්.

3. තෙවන පාර්ශවීය වාර්තා කිරීම්.

4. පැමිණිලි භාර නිලධාරිවරයා හා සංජුව සම්බන්ධ වීම.

නම	එස්. පත්මරන්තන්
තනතුර	කළමනාකරු - පාරිභෝගික සම්බන්ධතා අංශය
ලිපිනය	අලියාන්ස් ඉන්ඩ්වරන්ස් ලංකා ලිමිටඩ්. 25-27 මහල, වන්ගේල්ගොස් කුලුන, අංක 1 A, මැද පාර ගාලුමුවදාර, කොළඹ 02.
සංජු දුරකථන අංක	0112309813 / 0112303300
ඡෘගම දුරකථන අංක	0772791954
විද්‍යුත් තැපැල් ලිපිනය	info@allianz.lk

8. පාරිභෝගික පැමිණිලි විභාග කිරීමේ ත්‍රියාවලිය

8.1 පැමිණිල්ලක් සිදු කරන්නේ කෙසේද ?

අපගේ සේවා ලක්ෂ්‍යයකින් ලැබූ සේවාව සම්බන්ධයෙන් ඔහුට හෝ ඇයට යම් අසකුටුදායක හැරීමක් ඇති වන්නේ නම් හෝ ඔවුන්ගේ අපේක්ෂාවන් අපගේ රක්ෂණ නිෂ්පාදනයන් තුළින් ඉටු නොවූයේ නම්, ඔවුනට අපගේ පැමිණිලි විභාග කිරීමේ අංශය වෙත පැමිණිලි කිරීමට ප්‍රවේශයන් ගණනාවක් ඇත.

පැමිණිලි ඉදිරිපත් කිරීමට පහත දැක්වෙන පහසුකම් පවතියි ;

- (i) ලිඛිත යොමු කිරීමෙන් හෝ පැමිණීමෙන් :අලියාන්ස් ඉන්ඩ්වරන්ස් සංස්ථාපිත කාර්යාල පරිග්‍රය, ගාබා කාර්යාලයක් හෝ බොරුල්ලේ පිහිටි අප පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත පැමිණීමෙන්.
- (ii) සංජු දුරකථන ඇමතුම් මගින් : 0112309810-14
- (iii) පැය 24 පුරා පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.

- ඇමතුම් අංක - සාමාන්‍ය රක්ෂණ 0112303300
- ඇමතුම් අංක - ජීවිත රක්ෂණ 0112300400

(iv) විද්‍යුත් තැපැල් මගින්ද පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. info@allianz.lk

(v) වෙබ් අඩවිය තුළින් : www.allianz.lk හි සඳහන් පාරිභෝගික ප්‍රතිචාරයන් දැක්වීමේ පහසුකම මගින්.

- (vi) සැම ගාබා කාර්යාලයකම පුදරශනය කර ඇති පුවරුවේ සඳහන් ඇමතුම් අංක / විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතයෙන් පාරිභෝගික පැමිණිලි විභාග කිරීමේ අංශය හා සම්බන්ධ වීමෙන්.
- (vii) පැමිණිලි නිලධාරී වෙත ලිපි මගින් පැමිණිලි යොමු කිරීම.

පාරිභෝගික පැමිණිලි නිලධාරී
 අලියාන්ස් ඉන්සුරුන්ස් ලංකා ලිමිටඩ්.
 25-27 මහල, වත්ගේල්ගොස් කුලුන,
 අංක 1 A, මැද පාර ගාලුම්වදාර, කොළඹ 02.

8.1.1 භාජා අනිරුද්‍ය - පාරිභෝගික හවතුන්ට පහසු පරිදි සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන භාජා භාවිතා කරමින් අදාළ ලියවිලිද සහිතව පාරිභෝගික පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. එහිදී පැමිණිල්ල ඉදිරිපත් කරන භාජාව භාවිතා කරමින් අදාළ පැමිණිලිකරු / පැමිණිලිකාරිය සමග කටයුතු කෙරෙනු ඇත.

8.1. 2 රක්ෂිතයා / ඔප්පු හිමියා හෝ හිමිකාරිය විසින් පැමිණිල්ල සමග අදාළ ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.

- (i) ඔප්පු හිමියාගේ නම.
- (ii) ඔප්පු අංකය / වාහන අංකය / වත්දී හිමිකම් අංකය.
- (iii) පාරිභෝගිකයා සම්බන්ධ කර ගත හැකි තොරතුරු (දුරකථන අංකය .විද්‍යුත් තැපැල් ලිපිනය, තැපැල් ලිපිනය).
- (iv) පැමිණිල්ල කුමක් අරබයාද යන්න?
- (v) පැමිණිල්ල පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීම. ලිඛිතව ලබා ගැනීම සූදුසුය. (විද්‍යුත් තැපැල්, ලිපි, ගැක්ස්, සමාජ මාධ්‍යය)
- (vi) පැමිණිල්ලට අදාළ ලියකියවිලි හෝ සාක්ෂි
- (vii) රක්ෂණ වර්ගය - ජීවිත, මෝටර් රථ හෝ මෝටර් රථ නොවන.

8.2 පැමිණිලි සමාලෝචන ක්‍රියාවලිය

8.2.1 පැමිණිලි ලියාපදිංචි කිරීම / සටහන් කිරීම

ගාබා කාර්යාල / අංශ - දෙපාර්තමේන්තු / පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත ලැබෙන පාරිභෝගික පැමිණිලි සියල්ල පාරිභෝගික පැමිණිලි විභාග කරන නිලධාරීන් වෙත විද්‍යුත් තැපැල් පැණුවුව මගින් හෝ පැමිණිලි කළමනාකරණ පද්ධතිය හරහා යොමු කළ යුතුය.

ලැබෙන සැම පැමිණිල්ලක්ම පැමිණිලි කළමනාකරණ පද්ධතිය වෙත ඇතුළත් කිරීම පැමිණිලි භෞතික තැබුම් / විභාග කරන නිලධාරීන් විසින් සිදු කළ යුතුය. එම පද්ධතිය තුළ පහත සඳහන් අත්‍යවශ්‍ය තොරතුරු සහිතව පාරිභෝගික පැමිණිලි සටහන් පවත්වාගෙන යා යුතුය.

- a) ඔප්පු හිමියාගේ නම
- b) ඔප්පු අංකය / වාහන අංකය
- c) තැපැල් ලිපිනය / දුරකථන අංක / විද්‍යුත් තැපැල් ලිපිනය
- d) පැමිණිල්ල පිළිබඳ විස්තරය)
- e) පැමිණිල්ල ලැබුනු දිනය.
- f) රක්ෂණ වර්ගය - ජීවිත, මෝටර් රථ හෝ මෝටර් රථ නොවන
- g) දැනුම් දීමේ දිනය.
- h) පැමිණිල්ලේ තත්ත්වය - විසඳී ඇත / විසඳී නොමැත / අර්ථ වශයෙන් විසඳී ඇත.
- i) පැමිණිල්ල විසඳු දිනය)
- j) විසඳුම ලබා දුන් දිනය.

k) විසඳුම පිළිබඳ විස්තරය.

8.2.2 පැමිණිලි සඳහා පිළිදැනුම දීම

පැමිණිල්ලක් ලැබේ දින දෙකක් (2) ඇතුළත සැම පැමිණිල්ලක්ම පැමිණිලි කළමනාකරණ පද්ධතිය වෙත ඇතුළත් කළ යුතුය. පැමිණිලි කළමනාකරණ පද්ධතිය (CMS) යනු සමාගම විසින් පැමිණිලි ඇතුළත් කිරීමේ සිට එය විසඳුම දක්වා ගමන් කිරීම තිරික්ෂණය කිරීම සඳහා සකස් කළ යෙදුවුමක් වේ. සැම පැමිණිල්ලක් සඳහාම වන පිළිදැනුම දීම සමග අනු අංකයක්ද ලබා දීම සිදුවේ.

පැමිණිල්ලක් ලැබේ දින දෙකක් (2 ඇතුළත පිළිදැනුම ලිපියක් යොමු කළ යුතුය. එම පිළිදැනුම ලිපියේ “අනු අංකයක්” සහ පැමිණිල්ලේ වර්තමාන තත්ත්වය පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා සම්බන්ධ විය හැකි නිලධාරියෙකු / නිලධාරිනියකගේ දුරකථන අංකය සඳහන්ව තිබිය යුතුය.

8.2.3 පැමිණිලි විශ්ලේෂණය කිරීම

i. පැමිණිල්ලේ ස්වභාවය අනුව ලැබෙන සැම පැමිණිල්ලක්ම වර්ගිකරණයකට ලක් වේ. එම පැමිණිලි වාරික වංචාවන්, අයුතු ලෙස අත් කර ගැනීම, සාවදා තොරතුරු ලබා දී විකුණුම් කිරීම, පරිපාටිය උල්ලෙසනය කිරීම, අතුමිකතා, දත්ත රහස්‍යතාව සහ තොරතුරු ආරක්ෂාව සම්බන්ධ පැමිණිලි වන්නේ නම් එම පැමිණිලි අභ්‍යන්තර විමර්ශන අංශය වෙත විමර්ශනය සඳහා යොමු කළ යුතුය.

ii. කරුණු සොයා පැමිණිල්ල විසඳීම සඳහා, පාරිභෝගික සම්බන්ධතා අංශය විසින් මූලික විමර්ශන කටයුතු සිදු කළ යුතු අතර කෙසේ වුවද, අදාළ වගකිව යුතු අංශ / දෙපාර්තමේන්තු ප්‍රධානී හෝ ගාබා ප්‍රධානී කළාපීය විකුණුම් කළමනාකරු සහ පළාත් විකුණුම් කළමනාකරුවන් ලබා දී ඇති කාල සිමාවේදී පැමිණිලි විසඳීම සඳහා පැමිණිලි කළමනාකරණ ඒකකයට සහයෝගය ලබා දිය යුතුය.

iii. මූලික විමර්ශනයන්ට අනුව පැමිණිල්ල විභාග කරන නිලධාරියා / නිලධාරිනියකේ කරුණු සොයා ගැනීම් සහ අදහස් අනුව තව දුරටත් එම පැමිණිල්ල පිළිබඳව කටයුතු කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳව අදාළ අංශ / දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ගාබා ප්‍රධානියා දැනුවත් කළ යුතුය. එමෙන්ම අදාළ වගකිව යුතු සේවා නියුත්ක්ෂිකයා වෙතින් දින තුනක් (3) ඇතුළත ඔහුගේ හෝ ඇයගේ නිදහසට කරුණු / පැහැදිලි කිරීම ආයතන ක්‍රියා පරිපාටියට අනුව ගෙන්වා ගත යුතුය.

පාරිභෝගික පැමිණිලි විභාග කිරීමේ අංශයේ කාර්යය

a) පැමිණිල්ල අදාළ අංශය / දෙපාර්තමේන්තුව හෝ මෙහෙයුම් ඒකකය වෙත පැමිණිලි විභාග කිරීමේ / හැසිරවීමේ ඒකකය විසින් යොමු කළ යුතුය. පැමිණිල්ලේ තත්ත්වය පිළිබඳව පාරිභෝගිකයා වෙත දැන්වීමද සිදු කළ යුතුය.

b) පැමිණිලි සඳහන් ලේඛනයක් පැමිණිලි විභාග කිරීමේ / හැසිරවීමේ ඒකකය සහ අදාළ දෙපාර්තමේන්තු විසින් පවත්වාගෙන යා යුතුය.

c) පැමිණිලි විභාග කිරීමේ / හැසිරවීමේ ඒකකය විසින් පාරිභෝගික පැමිණිලිවල ප්‍රතිඵලයන් මගින් පැමිණිලි කළමනාකරණ පද්ධතිය යාවත්කාලීන කළ යුතුය. පැමිණිල්ලට අනුව කළ විමර්ශන සහ එහි සොයා ගැනීම් අනුව මානව සම්පත් කළමනාකරණ අංශය විසින් අදාළ සේවා නියුත්ක්ෂිකයාට / නියෝජිතයාට එරෙහිව අදාළ පියවර ගත යුතු අතරම එම තීරණයන් සඳහන් පිටපතක් අදාළ සේවා නියුත්ක්ෂිකයාගේ / නියෝජිතයාගේ ප්‍රදේශලික ලිපි ගොනුව වෙත ඇතුළත් කළ යුතුය.

d) පැමිණිල්ලේ අවසන් ප්‍රතිඵලය අදාළ අංශ ප්‍රධානී, අභ්‍යන්තර විමර්ශන ඒකකය සහ නීති සහ අනුකූලතා අංශය වෙත ඔවුන්ගේ වාර්තා සඳහා යොමු කළ යුතුය.

e) අදාළ ගාබා කාර්යාලයන් විසින්දු පැමිණිලි සඳහන් ලේඛනයක් පවත්වාගෙන යා යුතුය.

8.2.4 පැමිණිලි විභාග කිරීමේ / හැසිරවීමේ සහ විසඳුම සන්නිවේදනය කිරීමේ කාල තීරුව.

කාර්යපටිපාටිය	කාල තීරුව
පැමිණිල්ල සටහන් කිරීම.	පැමිණිල්ල ලැබේ දින තුනක් (3) ඇතුළත.
පැමිණිල්ල සඳහා පිළිදැනුම් කිරීම.	පැමිණිල්ල ලැබේ දින දෙකක් (2) ඇතුළත.
සේවා සම්බන්ධ පැමිණිලි සඳහා විසඳුම් ලබා දීම.	දින අටක් (4) ඇතුළත.
වාරික අයුතු අත් කර ගැනීම සම්බන්ධ පැමිණිලි සඳහා විසඳුම් ලබා දීම.	දින 28 - සාක්ෂි සහ අනෙකුත් කරුණුවල උපයෝග්‍යතාව අනුව.
පාරිභෝගික හවතුන් වෙත විසඳුම සන්නිවේදනය කිරීම.	පවතින කරුණු සහ සාක්ෂි මත දින තුනක් (3) තුළ තීරණය ගත යුතුය.
අනියාවනා සඳහා ප්‍රතිචාර දැක්වීම.	අනියාවනය ලැබේ සති හතරක් (4) තුළ.

පැමිණිලිකරු / පැමිණිලි කාරිය, තම පැමිණිල්ල සඳහා ලැබුණු විසඳුම සම්බන්ධයෙන් සැකීමකට පත් නොවන්නේ නම් ඔහු හෝ ඇයට පහත සඳහන් නිලධාරියා සමග සම්බන්ධ විය හැකිය.

නම	කසුන් යටවර
තනතුර	ප්‍රධානී - අලේවි කළමනාකරණ අංශය
ලිපිනය	අලියාන්ස් ඉන්ඩ්රුවරන්ස් ලංකා ලිමිටඩ්. 25-27 මහල, වන්ගේල්ගොස් කුලුතා, අංක 1 A, මැද පාර ගාලුමුවදාර, කොළඹ 02.
ඡෘත දුරකථන අංක	0775144972
විද්‍යුත් තැපැල් ලිපිනය	info@allianz.lk

9. පැමිණිලි කළමනාකරණ ඒකකය

පැමිණිලි කළමනාකරණ ඒකකය පැමිණිලි විභාග කිරීමේ නිලධාරිකුගෙන් සහ සහයක කාර්යය මත්විලයකින් යුතුක්ත වේ. ඒකකයේ සිටින සාමාජික සාමාජිකාවන් අවශ්‍යතාවයන්ට සරිලන පරිදි පැමිණිලි විභාග කිරීමේ විශේෂී ප්‍රභූණුවක් ලබා ඇත. ලබා දී ඇති මාර්ගස්‍යවකයන් අනුව පැමිණිලි විභාග කිරීමේ හැකියාවන් සහ කුසලතාවයන් ඔවුන් සතුව ඇත. ඔවුන් අදාළ පාර්ශවකරුවන් සහ ව්‍යාපාර හිමිකරුවන් සමග සම්බන්ධිකරණය සිදු කරමින් පැමිණිලි විභාග කිරීමේ ක්‍රියා පරිපාටිය කාර්යක්ෂම අයුරින් කළමනාකරණය කිරීමට සහතික වේ. දීර්ස කාලීන ව්‍යාපාරයන් සහ ජීවිත නොවන අංශයන් දක්වා පැමිණිලි විභාග කිරීමේ ඒකකය ක්‍රියාත්මක වේ. පැමිණිලිකරු / පැමිණිලිකාරිය වෙත ප්‍රතිචාර සහ විසඳුම පිළිබඳව සන්නිවේදනය කිරීම පැමිණිලි විභාග කිරීමේ ඒකකයේ වගකීමක් වේ.

10. විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණය

සමාගම විසින් දෙනු ලැබූ විසඳුම සම්බන්ධයෙන් පාරිභෝගික හටතුන් සැහීමකට පත් නොවන අවස්ථාවක මුළුන්ගේ පැමිණිල්ල රක්ෂණ ඔම්බුට්ස්මන්වරයා වෙත හෝ ශ්‍රීලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) වෙත දැනුම දෙන ලෙස අප මුළුන් දැනුවත් කරන්නෙමු.

ඉහත සඳහන් කරුණුවලට අමතරව, ඔප්පු නියමයන් / විවික්තිය තීරණය කිරීම සඳහා මෝටර් රථ සහ මෝටර් රථ නොවන රක්ෂණ ඔප්පු සඳහා තීරකිකරණ අන්තර්වාක්‍යයන් ව්‍යවස්ථාගත කර ඇත.

රක්ෂණ ඔම්බුට්ස්මන් කාර්යාලය

අංක 143/A, වර්තර පාර,

කොළඹ 05.

දුරකථන අංක - +94 11 250 5542 / +94 11 250 5041

විද්‍යුත් තැපෑල් ලිපිනය - info@insuranceombudsman.lk

වෙබ් අඩවිය - <https://insuranceombudsman.lk/>

අධ්‍යක්ෂක - විමර්ශන

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව

11 අදියර, නැගෙනහිර කුලුන,

ලේඛක වෙළඳ මධ්‍යස්ථානය,

කොළඹ 01.

දුරකථන අංක - 0112396184-9 / 0112335167

විද්‍යුත් තැපෑල් ලිපිනය - investigation@ircsl.gov.lk / info@ircsl.gov.lk

11. පැමිණිලි හැසිරවීම / විභාග කිරීමේ ක්‍රියා පරිපාටිය ප්‍රකාශනය කිරීම.

අපගේ සේවා නියුක්තිකයන් හට මෙම කාර්යාවලිය පහසුවෙන් වටහා ගැනීමට හැකි වන ලෙස සහ අධ්‍යයනය කිරීමට පහසු වන ලෙස පැමිණිලි විභාග කිරීමේ ක්‍රියා පරිපාටිය සමාගම් අභ්‍යන්තර වෙබ් අඩවිය තුළ දක්වා ඇත. බාහිර පාරිභෝගික හටතුන්ගේ ප්‍රයෝගනය සහ මාර්ගෝපදේශනය සඳහා එය සමාගම් නිල වෙබ් අඩවිය තුළද දක්වා ඇත.

12. පැමිණිලි විශ්ලේෂණය, අධික්ෂණය සහ වාර්තා කිරීම

a) ඒ ඒ අදාළ කාල පරිච්ඡේදයන් හි පාරිභෝගික පැමිණිලි විභාග කිරීමේ ඒකකය විසින් පාරිභෝගික ප්‍රතිචාරයන් සහ පැමිණිලි විශ්ලේෂණය කර එම තොරතුරු පැමිණිලි සාරාංශයක් ලෙස අදාළ වගකිව යුතු අංශ / දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමු කරනු ලැබේ.

b) මූල හේතුන් හඳුනා ගැනීම, සේවා පරතරයන් සහ අත්‍යවශ්‍ය නිවැරදි කිරීමේ සහ වැළක්වීමේ ක්‍රියාවන් මගින් පැමිණිලි තුළයමාන කළ හැකි අදාළ සාධකයන් හඳුනා ගැනීම පිණිස පාරිභෝගික පැමිණිලි විභාග කිරීමේ ඒකකය විසින් එම ගැටලු සාධාරණ හා සංස්ථායේ ගෙවියක් තුළින් සහ සේවාධීනව පැමිණිලි තුළනීක්ෂිත කර ගැමුළින් විශ්ලේෂණය කරනු ලැබේ (තෙවමාසික සමාලෝචනය).

c) ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ පැමිණිලි විශ්ලේෂණය විධායක කම්ටුව වෙත තෙනුමාසිකව ඉදිරිපත් කෙරේ. ඒ අතරම ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ ප්‍රදාන වන පාරිභෝගික පැමිණිලි

සාරාංශය ගෙන එහි සවිස්තරාත්මක තොරතුරු කළමනාකාරීත්වය වෙත මිලග මාසයේ 10 වන දිනට පෙර වාර්තා කෙරේ.

- d) පාරිභෝගික පැමිණිලි, පැමිණිලි විභාග කිරීම සහ පැමිණිලි කළමනාකරණ කාර්යසාධකත්වය පිළිබඳ තොරතුරු ශ්‍රීලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) වෙත අර්ථ වාර්ෂිකව යොමු කළ යුතුය. (බලධාරීන් විසින් ලබා දී ඇති ආකෘතිය සහ නියමිත කාලය අනුව අදාළ අර්ථ වාර්ෂික කාල පරිච්ඡේදය අවසන්ව දින 30 ක කාලයක් ඇතුළත මෙය සිදු කළ යුතුය.)
- e) පැමිණිලි කළමනාකරණයේ කාර්යසාධකත්වය සංවර්ධනය උදෙසා කාල ඇවැමට ලක් වන සහ කළ ඉක්ම වූ පැමිණිලි සම්බන්ධයෙන්ද විශ්ලේෂණයක්ද සිදු කෙරේ.
- f) පැමිණිලිවලට සම්බන්ධ තොරතුරු, ලියකියවිලි ආදිය පැමිණිල්ලේ ස්වභාවය අනුව මෙන්ම අනාගත අවශ්‍යතා සහ නීතිමය කටයුතු උදෙසා සැලකිය යුතු කාලයක් සුරක්ෂිතව අධිලේඛිතව තබා ගනු ඇත.

යාකරය 1 : පැමිණිලි කළමනාකරණ ප්‍රවාහ සටහන

පැමිණිලි හැසිරවීම / විභාග කිරීමේ කාර්යාවලි ප්‍රවාහ සටහන

